

## සොබාදහම විදින්නට අත්වැලක්

ඒස්.එම්.අයි.ච්‍රි. ප්‍රියන්තිකා කුමාරි දිවාකර

ස්වභාව ධර්මය තරම් මෙලෙට අපට සම්පූර්ණ තවත් යමක් නොමැති තරමය. නිරතුරුවම මිනිසා සමග බැඳී පවතින නිසාම උපතින්ම අපි සොබාදහමේ කොටස් කරුවේ වෙමු. මහා වෘත්තයකින් ලැබෙන සෙවණ අපට මධ්‍ය තුරුලේ උණුසුම තරමටම සම්පූර්ණ ලෙස දැනෙන්නේද එනිසාම ය. උදෑසන ඇසෙන කුරුලු ගායනා මවගේ තැබුවෙන් තරමටම මිහිරි ලෙස අපගේ දෙසවන් සිප ගන්නේ එනිසා ය. නිදහස් නිවහල් පරිසරයක් සිතින් මෙනෙහි කළත් සිත නිවි පහන්ව යන්නේ එනිසා ය. එකි සුන්දරත්වය වෙනයට පෙරලුම්න් කිදුරු කොදෙව්ව (සොන්දරය වාරිකා) නම් කානිය රවනා කළ ගාන්ත කුමාර විතාන නම් ලේඛකයා පායක මනස විශ්‍රාන්තියෙන් වමත්කාර ලේඛකය් කරා ගෙනයන්නට සමත්කම් දක්වූ සොඳරු මිනිසෙකු ලෙස දක්වීම අතිශයෝකියක් නොවනු ඇත.

හාත්පස සිහිල්ය. එක යායට පැතුරුණු තුරුහිස් අතරින් හමා ගියේ සුලලිත සුළුගකි. සැලලිහිණියන්ගේ වනය විනිවිදින ගී හඩු ඇතින් ඇසෙයි. කුරුලු කුජන අතරින් තබන පියවර සොන්දරයෙන් සිති කැවෙයි... යුවතියකගේ සුන්දර සිනාවක් පරිද්දෙන් ඇල්ලේ හිතය ඇසෙන්නේ මේ කුරුලු කුජන මැදිනි. ඒ හඩුන් සමගම හිතේ ඇලෙන්නේ විශාල කුතුහලයකි. යුවතියකගේ කිංකිණී සිනාහභත් ඇසුණු විට ඇගේ හැඩුව දකින්නට තරුණයෙකුගේ හිතක ඇතිවන කුතුහලය අඟේ සිත්වලද ඇලෙයි. මේ දිය කිදුරිය කොයි තරම ලෙස්සනද ?ඇගේ උස කොතෙක්ද? පැලදි දියස්ථ කෙබලද? වැනි ප්‍රශ්න රායියක් හිතේ උපදී. එබැවින් මේ ඇල්ලේ ස්වභාවය නෙත්වලින් දක ගන්නට ඉස්පාසුවක් නොමැති වෙයි... හිරු මුදුන් වෙයි! එහෙත් හිරු මුදුන් වන බවක් නොදුනෙයි. වනපෙන් සිතිල විසින් ඔරලෝසු නතර කළාක් වැන්න... දිය ඇල්ල වේගයෙන් පහතට කඩා වැවෙන අයුරු දැන් අපට දකින්නට ලැබෙයි. එක් වරම දිව ගොස් සිතල දිය දෙශ්තක් ගන්නට අඟේ සිත් පොරකයි. එහෙත් ඉදිරියෙන් ඇත්තේ මානා පදුරුවලින් ආවරණය මූ ප්‍රං්ඡිල් අඩි පාරයි. අපි පහලට වැටුණු අඩිපාර දිගේ පහලට බැසේසෙමු. මොඥාතකින් සුදේ සුදු ගල් තලාවකට අපට බැස ගත හැකි විය. ටට මදක් ඔබිබෙන් වන මැද සුන්දරිය සිනා නගමින් පහලට ගලා යමින් සිටියා ය... වන මැද සුන්දරියගේ සොඳරු පහස විදිම්න් වරුවක් හමාරක් ඉන්නට ආවත් අපට අඟේ සිතුවිලි වෙනස් කර ගන්නට සිදු විය. වැස්ස වැවෙන්නට කළින් අපි ආපසු යා යුතු වුවෙමු. තවත් වරක් ඇල්ලේ පිනි වැස්සන් කිරී සිනාවත් දෙස බලා උන් අපි ආපසු පියවර තැබේමු... කිසි දවසක අහමිබෙන්වත් අසන්නට ලැබේ නැති සුන්දර ප්‍රේම ශිතයක රිද්මයෙන් සවන් පත් පිරි යයි. විහිළවටවත් කවියක් ලියා නැති සිතක් වුවද දහසක් එකක් කළි සිතුවිලිවලින් සිරි යයි. ඒ හැම සිතුවිල්ලක් තුළම ඇත්තේ අපමාණ වූ ආනන්දයකි. ඒ ආනන්දය නිසාම දැස් පියන් පත් එකිනෙක තදින් තෙරපෙයි. ප්‍රේමයේ ලියාදරම ගී හඩින් දෙසවන තෙරපෙන්නට වෙයි... අත්තවු ලද කිලෙක මෙන් දැන දෙපසට විහිදුවමින් ඉදිරියට දිව යන්නට සිතෙයි... මොඥාතකින් දෙපා දෙශ්වනය වෙයි. දෙපා දෙශ්වනය කළ දිය දහර සැණෙකින් ආපසු ඇදී ගොස් යිත්ත් වරක් එගතටම පැමිණෙයි. දෙපා දෙශ්වනය කරයි. ඒ දිය දහර මුහුදු රැල්ලක් බව හැගෙන්නේ හත් අට වතාවක්ම දෙපා දෙශ්වනය වූවාට පසුව ය. සැබැවින්ම පිවිතය මේ තරමටම සුන්දරද? හිස ගිනි ගන්නට තරම් ප්‍රශ්න ගොඩ ගැසී තිබුණක් ඒ හැම ප්‍රශ්නයක්ම සුයුරු ජලයේ රාලගෙඩි සමග සොගෙන හිය කිලෙක මෙන් සිතින් අමතකට ගොස් ඇත්තා අපමාණ වූ සහැල්පුවකින් සිත පිරි යයි... හිරුගේ රන් පාට අවියලි උණවටුන වෙරලේ හැඹී බිඳෙන රාලගෙඩි මත වැටී මවන්නේ මනස්කාන්ත දූෂනකි. සොබාදහමේ මෙම අසිරිය දක්නට පැමිණී විදේශීකයන් රසක්ම මුහුදේ ගිලි ගිලි ඉස්නානය කරන අයුරු අපට පෙනේ. ලොට පුරා ඇවිද ලේඛකයක ලස්සන දකශන් මහ ඒ සියලු වෙරල තිරයන් අතරින් වඩාත් ප්‍රිය කරන්නේ ද මේ උණවටුනට ය... එහෙත් දන් දන් උණවටුනට වැඩිපුරම පැමිණෙන්නේ අඟේ දේශීය සංවාරකයන් ය.

මෙම ග්‍රන්ථය විශ්‍රාන්තියෙන් වින්දනීය මානයන් වෙත අපව ගෙන යාමට උත්සය කරයි. නුදෙක් පංචේන්දුයන්ගේ ස්පර්ශයට ගෝවරව අප ලබන සරල පහස අහිබවා යමින් එය විශ්‍රාන්තිමය සුවයක් දක්වා පරිවර්තනය කර ගන්නේ කෙසේද යන්න මෙම ග්‍රන්ථය මිනින් මොනවට පැහැදිලි කරයි. එබැවින් විශ්‍රාන්ති පහස විදිමට කුමතිවුවන්ට අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය ප්‍රයෝගනවත් වනු ඇත.

ගාන්ත කුමාර විතාන කිදුරු කොදෙව්ව, සුරිය ප්‍රකාශකයෝ, ඒස්. ඇන්ඩ් ඒස්. ප්‍රින්ටරස්.